

**පේ.ආර්. ජයවර්ධන ඓතිහාසික පර්යේෂණ, ලේඛනාගාර හා පුස්තකාල මධ්‍යස්ථානය - 2014**

පේ.ආර්. ජයවර්ධන ඓතිහාසික පර්යේෂණ ලේඛනාගාර හා පුස්තකාල මධ්‍යස්ථානයේ 2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1988 අංක 77 දරන පේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථාන පනතේ 7(2) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

**1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම**

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

**1.3 විගණකගේ වගකීම**

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූල වන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේ ද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි. මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරීවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරා ගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ.එම

අවදානම් තක්සේරු කිරීමේදී, අවස්ථාවේදී උචිත විගණන පරිපාටි සැලැස්වීම් කිරීම පිණිස මධ්‍යස්ථානයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් මධ්‍යස්ථානයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීම ද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) හා (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

**1.4 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම**

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

**2. මූල්‍ය ප්‍රකාශන**

**2.1 තත්ත්වගණනය කළ මතය**

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2014 දෙසැම්බර් 31 දිනට ඡේ.ආර්. ජයවර්ධන ඓතිහාසික පර්යේෂණ ලේඛනාගාර හා පුස්තකාල මධ්‍යස්ථානයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

## 2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

---

### 2.2.1 ගිණුම්කරණ ප්‍රතිපත්ති

---

පරිගණක සඳහා සියයට 10 ක ක්ෂය ප්‍රතිපාදනයක් සිදුකරන බව ගිණුම්කරණ ප්‍රතිපත්තිවල සඳහන් වුවද වත්කමේ ඵලදායී ජීව කාලය සලකා බැලීමේදී ක්ෂය අනුපාතයේ තාවකාලික භාවය පිළිබඳ විගණනයේදී ගැටළු සහගත විය.

### 2.2.2 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති

---

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

#### (අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 02

---

වර්ෂය තුළ මුදල් ගලායාම් සහ ගලාඒම් පිළිබිඹු වන පරිදි ප්‍රමිතියට අනුකූලව මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිලියෙල කර නොතිබුණු අතර මුදල් හා ආසන්න මුදල් ලෙස සැලකිය යුතු සුළු මුදල් ශේෂය ආයෝජන ක්‍රියාකාරකම් ලෙස දක්වා තිබුණි.

#### (ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 07

---

ස්ථාවර වත්කම් භාවිතය සඳහා සුදුසු තත්ත්වයට පත්කළ අවස්ථාවේ සිට ප්‍රයෝජනවත් ජීවිත කාලය පුරා ක්‍රමානුකූල පදනමකින් ක්ෂය කළ යුතු නමුත් එයට පටහැනිව වත්කම් මිලදී ගත් වර්ෂයේ ක්ෂය නොකිරීමේ පදනම මත ගිණුම් පිළියෙල කිරීම හේතුවෙන් වර්ෂය තුළ මිලදී ගත් වත්කම් වෙනුවෙන් රු.253,559 ක ක්ෂය අඩුවෙන් දක්වා තිබුණි.

**2.2.3 ගිණුම්කරණ අඩුපාඩු**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) පිරිවැය රු.469,288 වූ කම්කරු විවේකාගාරය සඳහා වන ගොඩනැගිල්ල ඉවත් කර ඒ වෙනුවෙන් නව ගොඩනැගිල්ලක් ඉදිකර තිබූ නමුත් පැරණි ගොඩනැගිල්ලේ පිරිවැය ඉවත් කිරීමට කටයුතු කර නොතිබූ අතර ඒ වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේදී රු.26,693 ක් ක්ෂය කර තිබුණි.
- (ආ) ඉඩම් හා ගොඩනැගිලි වටිනාකම් වෙන් වෙන්ව හඳුනාගෙන ගිණුම්ගත කර නොතිබූ බැවින් ක්ෂය වීමට භාජනය නොවිය යුතු ඉඩම් සඳහාද සියයට 5 ක් බැගින් ක්ෂය වෙන්කිරීම් සිදුකර තිබුණි.
- (ඇ) මධ්‍යස්ථානයේ අනුබද්ධිත පෞද්ගලික සමාගමක 2008 වර්ෂයේ රු.මිලියන 5ක් ආයෝජනය කර තිබූ අතර එම සමාගම වසා දමා මධ්‍යස්ථානයේ ආයෝජනය වෙනුවෙන් රු.700,000 ක් ප්‍රතිපූර්ණය කර තිබුණි. මෙම ආයෝජනය තව දුරටත් උපලබ්ධි නොවන බව පෙන්වුම් කෙරෙන නමුත් ඒ වෙනුවෙන් ප්‍රමාණවත් වෙන් කිරීමක් සිදු කිරීමට හෝ ගිණුම් වල හෙළිදරව් කිරීමට කටයුතු කර නොතිබුණි.

**2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2011 වර්ෂයේ සිට මධ්‍යස්ථානය විසින් ගෙවිය යුතු රු.396,471 ක් වූ විගණන ගාස්තු ගෙවීමට කටයුතු කර නොතිබුණි.
- (ආ) 2013 වර්ෂයේ සිට ලැබිය යුතු කුලී රු.2,063,697 ක් සමාලෝචිත වර්ෂය අවසානය දක්වා අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

**2.4 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම**

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති, රීති, රෙගුලාසි යනාදියට යොමුව -----	අනුකූල නොවීම -----
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය ----- (i) මුදල් රෙගුලාසි 371	එක් වරකට ලබා දිය හැකි රු.20,000 ක තත්කාර්ය අතුරු අග්‍රිම සීමාව ඉක්මවා මාණ්ඩලික නොවන නිලධාරීන් දෙදෙනෙකුට සමාලෝචිත වර්ෂයේදී එකතුව රු.මිලියන 3 ක අත්තිකාරම් වරින් වර ලබා දී තිබූ අතර එක් අත්තිකාරම් මුදලක් පියවීමට ප්‍රථම නැවත එකම දිනකදී එකම නිලධාරියෙකුට අත්තිකාරම් කීපයක් ලබා දුන් අවස්ථාද නිරීක්ෂණය විය.
(ii) මුදල් රෙගුලාසි 396 (ඇ)	නිකුත් කල නමුත් ගෙවීම සඳහා ඉදිරිපත් නොකල මාස 06ක් ඉක්මවූ රු.45,800 ක් වටිනා චෙක්පතක් සම්බන්ධව මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XIX පරිච්ඡේදය 5.8 වගන්තිය	නිල නිවාස සඳහා ජල හා විදුලි ගාස්තු නිල නිවසේ පදිංචි වී සිටින නිලධාරියා විසින් ගෙවීම කළ යුතු වුවත් 2014 ජනවාරි සිට දෙසැම්බර් දක්වා නිල නිවාස ජල හා විදුලිය වෙනුවෙන් මධ්‍යස්ථානය විසින් රු.58,776 ක මුදලක් ගෙවා තිබුණි.

(ඇ) භාණ්ඩාගාර වක්‍රලේඛ

- (i) 1978 දෙසැම්බර් 19 දිනැති අංක 842 දරන වක්‍රලේඛය වක්‍රලේඛය ප්‍රකාරව ස්ථාවර වත්කම් ලේඛනයක් මධ්‍යස්ථානය විසින් පවත්වා නොතිබුණි.
- (ii) 2002 නොවැම්බර් 28 දිනැති අංක අයිඒඅයි/2002/02 දරන වක්‍රලේඛය එකතුව රු.1,119,142 ක් වටිනා පරිගණක සඳහා වෙනම ලේඛනයක් නඩත්තු කර නොතිබුණි.
- (ඈ) 2007 ඔක්තෝබර් 02 දිනැති අංක පීඊඒ/45 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය මූල්‍ය ප්‍රකාශන අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කර නොතිබුණු අතර ගිණුම් සකස් කිරීමේ වගකීම් ප්‍රකාශයද මූල්‍ය ප්‍රකාශනවල සඳහන් කර නොතිබුණි.
- (ඉ) 2008 ජූනි 26 දිනැති අංක 13/2008 දරන රාජ්‍ය පරිපාලන වක්‍රලේඛය මධ්‍යස්ථානයේ ලේකම් ජනරාල්වරයාට 2014 වර්ෂයේදී රු.28,685 ක් අමතර ඉන්ධන සඳහා ලබා දී තිබුණු අතර අමතර ඉන්ධන සඳහා ලේඛනයක් නඩත්තු කිරීම හා ඒ සඳහා විධිමත් අනුමැතියක් ලබා ගැනීම සිදු කර නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතුවලින් රු.5,585,849 ක උනන්දුවක් වූ අතර, ඉකුත්

වර්ෂයේ ඊට ප්‍රතිරූපිත රු.7,523,410 ක අතිරික්තයක් වූයෙන් මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.13,109,259 ක පිරිහීමක් නිරීක්ෂණය විය. 2014 වර්ෂයේදී ගොඩනැගිලි කුලී ආදායම හා ස්ථාවර තැන්පතු සඳහා පොළී මුදල් පිළිවෙලින් රු.3,383,388 කින් හා රු.7,691,827 කින් අඩුවීම සහ පුද්ගල පඩිනඩි හා සැපයුම් සහ අවශ්‍යතා වියදම පිළිවෙලින් රු.2,901,443 කින් හා රු.1,358,369 කින් වැඩිවීම මේ සඳහා විශේෂයෙන් බලපා තිබුණි.

**4. මෙහෙයුම් සමාලෝචනය**

**4.1 මතභේදයට තුඩුදෙන ගනුදෙනු**

පාලක සභාවේ විධිමත් අනුමැතියකින් තොරව පහත දැක්වෙන ගනුදෙනු සිදුකර තිබුණි.

- (අ) නාට්‍ය සංදර්ශනයක් වෙනුවෙන් අනුග්‍රහය දැක්වීමට සමරු කලාපයක පිටුවක් සඳහා සමාලෝචිත වර්ෂයේදී රු.100,000 ක් ගෙවීම් කර තිබුණි.
- (ආ) එකතුව රු.21,500,000 ක ස්ථාවර තැන්පත් 04 ක් කල් පිරීමට ප්‍රථම උපලබ්ධි කර තිබූ බැවින් ලැබිය යුතු පොළී ලෙස ගිණුම්ගත කර තිබූ රු.233,801 ක මුදල් ආයතනයට අහිමි වී තිබුණි.
- (ඇ) මූලික සැලැස්මට පරිබාහිරව ඉදිකරමින් පවතින වර්ෂ 1000ක තුන් මහල් ගොඩනැගිල්ල වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේදී රු.11,868,979 ක් වියදම් කර තිබුණි.
- (ඈ) විධිමත් පත්වීමකින් තොරව නව ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු සඳහා උපදේශකවරයෙකු පත්කර 2014 වර්ෂයේදී රු.2,295,703 ක් ගෙවීම් කර තිබුණි. එම ගොඩනැගිල්ල සඳහා වර්ෂය තුළදී දරන ලද වියදමින් සියයට 19 ක් මෙම උපදේශකවරයාට කරන ලද ගෙවීම් බව විගණනයේදී වැඩි දුරටත් නිරීක්ෂණය විය

**4.2 කළමනාකරණ අකාර්යක්ෂමතා**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2014 වර්ෂය සඳහා සකස් කර තිබුණු අයවැය ලේඛනය , ප්‍රසම්පාදන සැලැස්ම හා ක්‍රියාකාරී සැලැස්ම පාලක සභාව විසින් අනුමත කර නොතිබුණි.

(ආ) 2014 අගෝස්තු 27 දින රු.599,075 ක් වියදම් කර භූමිය සඳහා ප්‍රමාණ මිනුම් සැලැස්මක් සකස් කර තිබුණද සමාලෝචිත වර්ෂය අවසානය දක්වා ඉඩම් හා ගොඩනැගිලි වෙන්කර හඳුනා ගැනීමට කටයුතු කර නොතිබුණි.

#### 4.3 හඳුනාගන්නා ලද පාඩු

---

මධ්‍යස්ථානය විසින් පවත්වාගෙන යනු ලැබූ ආපන ශාලාව සඳහා සමාලෝචිත වර්ෂයේදී රු.3,812,072 ක වියදම් දරා තිබුණු අතර ලැබූ ආදායම රු.1,950,632 ක් විය. ඒ අනුව ආපනශාලාව පවත්වාගෙන යාමෙන් රු.1,861,440 ක පාඩුවක් මධ්‍යස්ථානයට සිදුවී ඇති බව විගණනයේදී නිරීක්ෂණය විය.

#### 4.4 කාර්ය මණ්ඩල පරිපාලනය

---

2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/ 12 දරන චක්‍රලේඛයේ 9.3.1 ඡේදය ප්‍රකාරව විධිමත් බඳවා ගැනීමේ පරිපාටියක් තිබිය යුතු බව දන්වා ඇතත් සේවකයින් බඳවා ගැනීමේ පරිපාටියක් ආයතනය විසින් අනුමත කරවාගෙන නොතිබුණි.

### 5. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

---

#### 5.1 අයවැය ලේඛනමය පාලනය

---

විගණනය සඳහා ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී /12 දරන චක්‍රලේඛයේ 5.2 ඡේදයේ ආකෘතිය ප්‍රකාරව පිළියෙල කර නොතිබුණු අතර අයවැයගත වියදම් හා තරා වියදම් අතර සියයට 34 සිට සියයට 668 දක්වා වූ පරාසයක විචලනයන් වූයෙන් අයවැය ලේඛනය ඵලදායී මූල්‍ය පාලන කාරකයක් ලෙස උපයෝගී කරගෙන නොතිබූ බව නිරීක්ෂණය විය.

#### 5.2 වාර්ෂික වාර්තා සහාගත කිරීම



2011 වර්ෂයෙන් පසුව මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේ සභාගතකර නොතිබුණි.

**6. පද්ධති හා පාලනයන්**

---

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින් වර මධ්‍යස්ථානයේ ලේකම් ජනරාල් වරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුය.

- (අ) ගිණුම්කරණය
- (ආ) මුදල් හා බැංකු
- (ඇ) අභ්‍යන්තර පාලනය